



පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයින්ෆැන්ස් පීඑල්සී

මූලික තොරතුරු ලේඛනය

ඉස්ලාමීය ආයෝජන

1. මූලික තොරතුරු ලේඛනය - මුදර්වා ඉතුරුම්

ගිණුම පිළිබඳ විස්තරය	පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	ගාස්තු/ අයකිරීම්, වට්ටම්, ප්‍රතිලාභ	ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය	ප්‍රධාන නියමයන් හා කොන්දේසි
මෙය ඉහළ ලාභ අනුපාතයක් සහිත සාමාන්‍ය මුදර්වා ඉතිරි කිරීමේ ගිණුමකි. මෙහි දී තැන්පත්කරුවන් හට හිමි වන අත්තර්ජාතික විසා හර කාර්ඩ් පත මගින් දිනයේ ඕනෑම වේලාවක දී නිෂ්පාදන මිලට ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබා දේ.	ලාභය මාසික ව ගිණුම වෙත බැර කෙරේ මාර්ගගත බැංකු පහසුකම. ස්ථාවර නියෝග පහසුකම. පහසු මුදල් තැන්පතු / ආපසුගැනීම් / දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හරහා මුදල් හුවමාරුව. විසා සක්‍රීය හර කාර්ඩ් පත හරහා ලෝකයේ ඕනෑම තැනක සිට පැය 24 පුරා ප්‍රවේශ වීමේ හැකියාව. තැන්පත්කරුවකු වෙනුවෙන් රුපියල් 1,100,000/- ක උපරිමයක් දක්වා හානිපූරණය කිරීම සඳහා මූල්‍ය මණ්ඩලය	ලාභ බෙදාගැනීමේ අනුපාතය මත පදනම්ව ලාභය බෙදාගනු ලැබේ. තැන්පතුවක් ආරම්භ කිරීම උදෙසා ආරම්භක තැන්පතු මුදල රු. 1000/- ක් වේ. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාර්ඩ් පත (ATM) සඳහා රු. 400/- ක් අය කෙරේ. වාර්ෂික ගාස්තු ලෙස රු. 300/= අය කෙරේ. <u>දිනක් සඳහා ATM කාර්ඩ් පත් හරහා මුදල් ආපසු ගැනීමේ සීමාව;</u> දේශීය - හර / ATM කාර්ඩ් පත් හරහා දිනක් සඳහා මුදල් ආපසු ගැනීම රු.100, 000/- හෝ දිනක් සඳහා මිලදී ගැනීම් රු.150, 000/- දක්වා වේ (POS (විකුණුම් ස්ථාන) පමණක් / POS + ATM) . විදේශීය - හර / ATM කාර්ඩ් පත් හරහා දිනක් සඳහා මුදල්	<u>තනිපුද්ගල</u> ගිවිසුම සමඟ මුදර්වා ඉතිරි කිරීම් අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය නිසි පාරිභෝගික තොරතුරු සමඟ (CDD) ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කිරීම. වලංගු ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ඉදිරිපත් කිරීම සහ ජාතික හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් ව ඇති රියදුරු බලපත්‍රය/ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම. පදිංචි ලිපිනය ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයෙන් වෙනස් වන්නා වූ අවස්ථාවක දී, ලිපිනය තහවුරු කිරීම	සුදුසුකම් ලැබීමේ නිර්ණායක; <u>තනි පුද්ගල</u> වයස අවුරුදු 18 ට වඩා වැඩි, වලංගු ජාතික හැඳුනුම්පතක්/ රියදුරු බලපත්‍රයක්/ වලංගු ගමන් බලපත්‍රයක් සහිත ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ තේවාසික විසා හිමියෙකු නිෂ්ක්‍රීය / අක්‍රීය ගිණුම් ප්‍රතිපත්ති වසරක කාලයක් පුරා ඉතිරි කිරීමේ ගිණුමක හිමිකරුවකු විසින් කිසිදු ගනුදෙනුවක් සිදු කර නොමැත්තේ නම්, එකී ගිණුම අක්‍රීය ගිණුමක් සේ සැලකේ. පාරිභෝගික ඉල්ලීම මත ගිණුම නැවත සක්‍රීය කිරීම සිදු කෙරේ. වර්ෂ දෙකක කාල සීමාවක් පුරා එකී ගිණුම සම්බන්ධයෙන් ඉතිරි කිරීමේ ගිණුමෙහි හිමිකරු සමාගම සමඟ කිසිදු ගනුදෙනුවක් සිදු කර නොමැත්තේ නම්, එකී ගිණුම නිෂ්ක්‍රීය ගිණුමක් ලෙස සැලකේ. පාරිභෝගික ඉල්ලීම මත ගිණුම නැවත සක්‍රීය කිරීම සිදු කෙරේ. වෙනත් කොන්දේසි; සමාගම විසින් පිළිගනු ලබන්නේ ගිණුම් හිමියාගේ නම සහ ගිණුම් අංකය සඳහන් වන්නා වූ, ගිණුම් හිමියා හෝ පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම නමින් සත් කර ඇති චෙක්පත් පමණි.

විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනාක්‍රමය මගින් සුදුසුකම් ලත් තැන්පතු බැරකම් රක්ෂණය කෙරේ

ආපසු ගැනීම රු.100, 000/- හෝ දිනක් සඳහා මිලදී ගැනීම් රු.150, 000/- දක්වා වේ (POS (විකුණුම් ස්ථාන) පමණක් / POS + ATM) .

ATM කාර්ඩ් පත් හරහා මුදල් ආපසු ගැනීම් අය කිරීම- එක් ගනුදෙනුවක් සඳහා	
මහජන බැංකුව	රු.5.00/-
වෙනත් බැංකු	රු.30.00/-
ජාත්‍යන්තර	රු.600.00/-

ATM මගින් ශේෂය විමසීම් කටයුතු සඳහා - එක් ගනුදෙනුවක් සඳහා	
මහජන බැංකුව	ගාස්තු අය නොකෙරේ
වෙනත් බැංකු	රු. 7.50
ජාත්‍යන්තර	රු. 150.00

ගිණුම වසා දැමීමේ ගාස්තුව රු. 200/- ක් වේ.

රු. 1000/- ක ශේෂයක් හෝ රු.1000/- ට වඩා අඩු ශේෂයක් සහිත අක්‍රීය ගිණුම්වලින් රු.25/= ක ගාස්තුවක් අය කර ගනු ලැබේ. (ශේෂය බිංදුව වන විට දී පද්ධතිය මගින් ගිණුම ස්වයංක්‍රීය ව වසා දැමෙනු

සඳහා ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීම
නාමිකයා (නම්කරනු ලබන්නා) තහවුරු කිරීම (අවශ්‍ය වන්නේ නම්,)

සංස්ථා හා වෙනත් ආයතන

අයදුම්පත සම්පූර්ණ කිරීම

අවශ්‍ය නිසි පාරිභෝගික තොරතුරු සමඟ (CDD) ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කිරීම.

ව්‍යාපාර ලියාපදිංචි කිරීම / සංස්ථාපන සහතිකය / ලියාපදිංචි පනතේ පිටපතක් / සමාගම්

ව්‍යවස්ථා , මණ්ඩල සම්මුති, ප්‍රතිලාභ හිමිකාරීත්වය ප්‍රකාශ කිරීම, අධ්‍යක්ෂවරුන්ගේ දත්ත රැස් කිරීමේ පෝරමයන් / බලයලත් අත්සන්කරුවන්ගේ ලිපිය, බලයලත් අත්සන්කරුවන්ගේ හඳුනාගැනීමේ ලේඛනය, බලයලත් අත්සන්කරුවන්ගේ ලිපිය,

බැංකු පාස්පොත අස්ථානගත වූ අවස්ථාවක දී, ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් ලැබීම මත සහ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මත නව පාස් පොතක් නිකුත් කෙරේ.

ඉතිරිකිරීමේ ගිණුමක් වසා දැමීම

පහත අවස්ථාවල දී පීපල්ස් ලීසිං සමාගම සිය අභිමතය අනුව ගිණුමක් වසා දමනු ඇත.

* පාරිභෝගික ඉල්ලීම මත.

* වසා දැමීම හා වෙනත් ගිණුමක් වෙත ශේෂය මාරු කිරීමක දී.

* නියමිත අවම ශේෂය පවත්වා ගෙන යනු නොලබන අවස්ථාවක දී.

* ව්‍යවස්ථාපිත නියෝගයක් සපුරාලීම වෙනුවෙන්, අධිකරණ විසින් ඉල්ලා සිටින විටක දී හෝ ගිණුමේ බැර වීමට ඇති මුදල ප්‍රේෂණය කිරීමට ලද නියෝගයක දී.

* නියාමන ආයතනයක් විසින් ලබන නියෝගයක් මත ගිණුමක් අත්හිටුවීම ට හෝ වසා දැමීම ට හැක.

මුදර්ඛා ඉතිරි කිරීමේ ගිණුමක් වසා දැමීම සඳහා රු. 200/- ක ගාස්තුවක් අය කළ යුතු ය.

අනවසර හෝ සාවද්‍ය ගනුදෙනු සඳහා වන ක්‍රියා පරිපාටි

* ස්වකීය මාර්ගගත මුරපද, ATM ඩෙබිට් කාඩ් PIN අංක සහ ඉතුරුම් පාස්පොත ආරක්ෂා කර ගැනීමේ වගකීම පාරිභෝගිකයින් සතු වේ.

* ගනුදෙනුකරුගේ ඉතුරුම් ගිණුමක

		ඇත.) <i>*සමාගමෙහි පූර්ණ අභිමතය මත සියලුම අය කිරීම් කලින් කලට වෙනස් වනු ඇත.</i>	ආකෘති පත්‍ර අංක 20 ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛනය සාක්ෂි ඉදිරිපත් කිරීම (සමාගමේ නාමය යටතේ වූ පාරිභෝගික බිල්පත් හෝ බැංකු ප්‍රකාශ)	අනවසර හෝ සාවද්‍ය ගනුදෙනුවක් සිදුවුවහොත්, ක්ෂණික සහාය සඳහා සමාගමේ ශාඛාව හෝ ක්ෂණික ඇමතුම් අංකය අමතා දැනුම් දෙන ලෙස උපදෙස් දෙනු ලැබේ.
--	--	--	--	---

*** පාරිභෝගික ප්‍රමිතීන් සම්බන්ධ කටයුතු සඳහා කරුණාකර මම ලේඛනයෙහි අවසාන පිටුව වෙත යොමුවන්න..

2. මූලික තොරතුරු ලේඛනය - උස්ගුර් ළමා ඉතිරි කිරීම් ගිණුම

ගිණුම පිළිබඳ විස්තරය	පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	ගාස්තු/ අයකිරීම්, වට්ටම්, ප්‍රතිලාභ	ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පරිපාටිය	ප්‍රධාන නියමයන් හා කොන්දේසි
 මෙම ගිණුම වයස අවුරුදු 18 ට අඩු දරුවෙකු වෙනුවෙන් දෙමාපියන්ගෙන් කෙනෙක් හෝ නෛතික භාරකරු විසින් විවෘත කළ හැක.	ලාභ බෙදාගැනීමේ අනුපාතය මත පදනම්ව ලාභය මාසික ව ගිණුම වෙත බැර කෙරේ. තැන්පත්කරුවකු වෙනුවෙන් රුපියල් 1,100,000/- ක උපරිමයක් දක්වා භානිපූරණය කිරීම සඳහා මූල්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනාක්‍රමය මගින් සුදුසුකම් ලත් තැන්පතු බැරකම් රක්ෂණය කෙරේ	ලාභ බෙදාගැනීමේ අනුපාතය මත පදනම්ව ලාභය බෙදාගනු ලැබේ තැන්පතුවක් ආරම්භ කිරීම උදෙසා ආරම්භක තැන්පතු මුදල රු. 250/- ක් වේ. ගිණුම් වසා දැමීමේ ගාස්තුවක් අය නොකෙරේ. <i>*සමාගමෙහි පූර්ණ අභිමතය මත සියලුම අය කිරීම් කලින් කලට වෙනස් වනු ඇත.</i>	ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර දෙමාපිය/ භාරකරු අත්සන් සහිත ව ගිවිසුම සමඟ ඉදිරිපත් කිරීම. අවශ්‍ය නිසි පාරිභෝගික තොරතුරු සමඟ (CDD) ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කිරීම. නිසි පරිදි අත්සන් කරන ලද දෙමාපිය/ භාරකරුගේ රඳවා ගැනීම් බදු ප්‍රකාශය (අවශ්‍ය වේ නම්,) දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම. දෙමාපිය/ භාරකරුගේ වලංගු ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ඉදිරිපත් කිරීම සහ ජාතික හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් ව ඇති රියදුරු බලපත්‍රය/ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම.	සුදුසුකම් ලැබීමේ නිර්ණායක; වයස අවුරුදු 18 ට අඩු ශ්‍රී ලාංකික පුරවැසියක් හෝ නේවාසික වීසා සහිත ඕනෑම පුද්ගලයකු වීම වෙනත් කොන්දේසි; බාලවයස්කරු විසින් සමාගමේ අභිමතය පරිදි වලංගු ලියකියවිලි සහ තැන්පත්කරුගේ අත්සන මත පදනම්ව, තීරණාත්මක අවශ්‍යතා එනම් අධ්‍යාපනය සහ වෛද්‍ය කටයුතු සඳහා පමණක් මුදල් ආපසු ගැනීම ට අවසර දෙනු ලැබේ. වයස අවුරුදු 18 සම්පූර්ණ වීම මත, බාලවයස්කරුවා ට ගිණුමෙන් මුදල් ඉවත් කර ගැනීම හෝ සුදුසු පරිදි ගිණුම සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් බව ට හැරවීම සිදු කළ හැක. "උස්ගුර්" ළමා ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ගිණුම් වසා දැමීමේ ගාස්තුවක් අය නොකෙරේ. නිෂ්ක්‍රීය හා අක්‍රිය ප්‍රතිපත්ති අදාළ වන්නේ ගිණුම සාමාන්‍ය (වැඩිහිටි) ගිණුමක් බව ට පත් වීමෙන් පසු ව පමණක් වේ. සමාගම විසින් පිළිගනු ලබන්නේ ගිණුම් හිමියාගේ නම සහ ගිණුම් අංකය සඳහන් වන්නා වූ, ගිණුම් හිමියා හෝ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම නමින් සන් කර ඇති චෙක්පත් පමණි.

			දෙමාපිය/ භාරකරුගේ පදිංචි ලිපිනය ජාතික හඳුනාගැනීමේ හෝ රියදුරු බලපත්‍රයෙන් වෙනස් වන්නා වූ අවස්ථාවක දී, ලිපිනය නවවූ කිරීම සඳහා ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීම නාමිකයා (නම්කරනු ලබන්නා) නවවූ කිරීම (අවශ්‍ය වන්නේ නම්,)	බැංකු පාස්පොත අස්ථානගත වූ අවස්ථාවක දී, ප්‍රමාණවත් පැහැදිලිකිරීමක් ලැබීම මත සහ දෙමාපිය / භාරකරු විසින් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මත නව පාස් පොතක් නිකුත් කෙරේ. අනවසර හෝ සාවද්‍ය ගනුදෙනු සඳහා වන ක්‍රියා පටිපාටි * ස්වකීය ඉතුරුම් පාස්පොත ආරක්ෂා කර ගැනීමේ වගකීම පාරිභෝගිකයින් සතුව වේ. * ගනුදෙනුකරුගේ ඉතුරුම් ගිණුමක අනවසර හෝ සාවද්‍ය ගනුදෙනුවක් සිදුවුවහොත්, ක්ෂණික සහාය සඳහා සමාගමේ ශාඛාව හෝ ක්ෂණික ඇමතුම් අංකය අමතා දැනුම් දෙන ලෙස උපදෙස් දෙනු ලැබේ.
--	--	--	--	--

*** පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සඳහා කරුණාකර මම ලේඛනයෙහි අවසාන පිටුව වෙත යොමුවන්න..

3.මූලික තොරතුරු ලේඛනය - මුදිර්බා ස්ථාවර ආයෝජන

ගිණුම පිළිබඳ විස්තරය	පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	ගාස්තු/ අයකිරීම්, වට්ටම්, ප්‍රතිලාභ	ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය	ප්‍රධාන නියමයන් හා කොන්දේසි				
 පිළිල්ලි මුදිර්බා ස්ථාවර තැන්පත් මෙම ආයෝජනය ලාභ බෙදාගැනීමේ මූලධර්ම මත පදනම් වේ. ලාභය කලින් එකඟ වූ අනුපාතයකට බෙදා ගනු ලැබේ.	මාස3,6,12,සිට ආරම්භ වන කාල සීමාව මත පදනම් වූ ආකර්ෂණීය ලාභ අනුපාත. පාරිභෝගිකයාගේ තේරීම අනුව කල්පිරීමේ දී හෝ මාසික ව ලාභය ගෙවනු ඇත. තැන්පත්කරුවකු වෙනුවෙන් රුපියල් 1,100,000/- ක උපරිමයක් දක්වා හානිපූරණය කිරීම සඳහා මූල්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනාක්‍රමය මගින් සුදුසුකම් ලත් තැන්පතු බැරකම් රක්ෂණය කෙරේ	ලාභ බෙදාගැනීමේ අනුපාතය මත පදනම්ව ලාභය බෙදාගනු ලැබේ <i>*සමාගමෙන් පූර්ණ අභිමතය මත සියලුම අය කිරීම් කලින් කලට වෙනස් වනු ඇත.</i>	<u>තනිපුද්ගල</u> ගිවිසුම සමඟ ස්ථාවර තැන්පත් අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය නිසි පාරිභෝගික තොරතුරු සමඟ (CDD) ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කිරීම. නිසි පරිදි අත්සන් කරන ලද රඳවා ගැනීම් බදු ප්‍රකාශය (අවශ්‍ය වේ නම්,) වලංගු ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ඉදිරිපත් කිරීම සහ ජාතික හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් ව ඇති රියදුරු බලපත්‍රය/ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම. පදිංචි ලිපිනය ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයෙන් වෙනස් වන්නා වූ අවස්ථාවක දී,	සුදුසුකම් ලැබීමේ නිර්ණායක; <u>තනිපුද්ගල</u> වයස අවුරුදු 18 ට වඩා වැඩි, වලංගු ජාතික හැඳුනුම්පතක්/ රියදුරු බලපත්‍රයක්/ වලංගු ගමන් බලපත්‍රයක් සහිත ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ නේවාසික විසා හිමියෙකු. <u>සංස්ථා</u> ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති සංස්ථා හා වෙනත් ආයතන අක්‍රීය ගිණුම් ප්‍රතිපත්තිය එක් එක් ස්ථාවර තැන්පතු කාණ්ඩ සම්බන්ධයෙන් පහත වගුවේ දක්වා ඇති පරිදි සමාගමට තැන්පතු හිමියෙකුගෙන් ලිඛිත සන්නිවේදනයක් නොලැබුනේ නම් හෝ එම තැන්පතු හිමියා විසින් අඛණ්ඩ කාලයක් සඳහා සමාගමට නව මෙහෙයුම් උපදෙස් ලබා දී නොමැති නම්, එවැනි තැන්පතු "අක්‍රීය තැන්පතු" ලෙස වර්ග කළ යුතුය. <table><tr><td>කාණ්ඩය</td><td>තැන්පතුව "අක්‍රීය" ලෙස වර්ගීකරණය කෙරෙන කාලසීමාව</td></tr><tr><td>මාස 01 සිට 13 දක්වා</td><td>තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (03).</td></tr></table>	කාණ්ඩය	තැන්පතුව "අක්‍රීය" ලෙස වර්ගීකරණය කෙරෙන කාලසීමාව	මාස 01 සිට 13 දක්වා	තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (03).
කාණ්ඩය	තැන්පතුව "අක්‍රීය" ලෙස වර්ගීකරණය කෙරෙන කාලසීමාව							
මාස 01 සිට 13 දක්වා	තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (03).							

		ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීම නාමිකයා (නම්කරනු ලබන්නා) තහවුරු කිරීම (අවශ්‍ය වන්නේ නම්,) සංස්ථා හා වෙනත් ආයතන ගිවිසුම සමඟ ස්ථාවර නියෝග අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය නිසි පාරිභෝගික තොරතුරු සමඟ (CDD) ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කිරීම. ව්‍යාපාර ලියාපදිංචි කිරීම / සංස්ථාපන සහතිකය / ලියාපදිංචි පනතේ පිටපතක් / සමාගම් ව්‍යවස්ථා , මණ්ඩල සම්මුති, ප්‍රතිලාභ හිමිකාරීත්වය ප්‍රකාශ කිරීම, අධ්‍යක්ෂවරුන්ගේ දත්ත රැස් කිරීමේ පෝරමයන් / බලයලත් අත්සන්කරුවන්ගේ ලිපිය, බලයලත් අත්සන්කරුවන්ගේ හඳුනාගැනීමේ ලේඛනය,	වෙනත් කොන්දේසි; කල්පිරෙන තැන්පතු සඳහා අවම මූලික තැන්පතුව 10,000/- (මුදර්මා ආයෝජන ප්‍රතිලාභ වාර්ෂික ලාභ) සහ මාසික තැන්පතු සඳහා 100,000/- (මුදර්මා ආයෝජන ප්‍රතිලාභ මාසික ලාභ) විය යුතුය. කල් පිරීමට පෙර ආයෝජන මුදල ආපසු ගන්නේ නම්, එකඟ වූ අනුපාතයට වඩා අඩු අනුපාතයකින් ගෙවිය යුතු ලාභය ගණනය කෙරේ. කල්පිරීමට පෙර ආයෝජනයක් ආපසු ලබා ගැනීමට ඉල්ලීමක් කළහොත් සහ එම ඉල්ලීම තෙක් මාසිකව පාරිභෝගිකයාට ලාභ ගෙවා ඇත්නම්, කාලසීමාව සඳහා කිසිදු ලාභයක් ගෙවනු නොලැබේ. ආයෝජනය තැන්පත් කිරීමෙන් දින 30කට පෙර ආපසු ලබා ගන්නේ නම් (තැන්පත් කළ දිනය ඇතුළුව සහ අවර කළ දිනය හැර), ලාභ ගෙවනු නොලැබේ. සහතිකය අස්ථානගත වූ අවස්ථාවක දී, ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් මත සහ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මත නව සහතිකයක් නිකුත් කරනු ලැබේ.
--	--	--	---

			බලයලත් අත්සන්කරුවන්ගේ ලිපිය, ආකෘති පත්‍ර අංක 20 ලිපිනය තහවුරු කිරීම සඳහා ලේඛනය සාක්ෂි ඉදිරිපත් කිරීම (සමාගමේ නාමය යටතේ වූ පාරිභෝගික බිල්පත් හෝ බැංකු ප්‍රකාශ)	
--	--	--	---	--

*** පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සඳහා කරුණාකර මම ලේඛනයෙහි අවසාන පිටුව වෙත යොමුවන්න..

4. මූලික තොරතුරු ලේඛනය - වකාලාන් ආයෝජනය

ගිණුම පිළිබඳ විස්තරය	පාරිභෝගිකයන් සඳහා වන ප්‍රතිලාභ	ගාස්තු/ අයකිරීම්, වට්ටම්, ප්‍රතිලාභ	ගිණුම විවෘත කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය	ප්‍රධාන නියමයන් හා කොන්දේසි						
 පීඑල්සී වකාලාන් ආයෝජන ඡර්යා අනුකූල ව්‍යාපාරයේ මුඛ්‍යමාලි විසින් සපයනු ලබන අරමුදල් ආයෝජනය කිරීම සඳහා එක් පුද්ගලයෙකු (මුඛ්‍යමාලි) තවත් පුද්ගලයෙකු (වකීල්) ඔහුගේ නියෝජිතයා ලෙස පත් කරන කොන්ත්‍රාත්තුවක්	මාස 1 සිට මාස 2,3,6,12,13,15,18,24,26 සහ මාස 36 දක්වා කාලසීමාව මත පදනම් වන අපේක්ෂිත ලාභ අනුපාත පාරිභෝගිකයාගේ තේරීම අනුව කල්පිරීමේ දී හෝ මාසික ව ලාභය ගෙවනු ඇත තැන්පත්කරුවකු වෙනුවෙන් රුපියල් 1,100,000/- ක උපරිමයක් දක්වා භානිපූරණය කිරීම සඳහා මූල්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනාක්‍රමය මගින් සුදුසුකම් ලත් තැන්පතු බැරකම් රක්ෂණය කෙරේ.	අපේක්ෂිත ලාභ අනුපාත මත පදනම් ව ලාභය බෙදා හැරෙනු ඇත	<u>තනිපුද්ගල</u> ගිවිසුම සමඟ වකාලාන් අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම අවශ්‍ය නිසි පාරිභෝගික තොරතුරු සමඟ (CDD) ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කිරීම. නිසි පරිදි අත්සන් කරන ලද රඳවා ගැනීම් බදු ප්‍රකාශය (අවශ්‍ය වේ නම්,) වලංගු ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් ඉදිරිපත් කිරීම සහ ජාතික හැඳුනුම්පත නොමැති අවස්ථාවක දී, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් ව ඇති රියදුරු බලපත්‍රය/ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම. පදිංචි ලිපිනය ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයෙන් වෙනස් වන්නා වූ අවස්ථාවක දී, ලිපිනය තහවුරු කිරීම සඳහා	සුදුසුකම් ලැබීමේ නිර්ණායක; තනිපුද්ගල වයස අවුරුදු 18 ට වඩා වැඩි, වලංගු ජාතික හැඳුනුම්පතක්/ රියදුරු බලපත්‍රයක්/ වලංගු ගමන් බලපත්‍රයක් සහිත ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකු හෝ තේවාසික විසා හිමියෙකු. සංස්ථා සහ වෙනත් ආයතන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති සංස්ථා හා වෙනත් ආයතන අක්‍රිය ගිණුම් ප්‍රතිපත්තිය එක් එක් ස්ථාවර තැන්පතු කාණ්ඩ සම්බන්ධයෙන් පහත වගුවේ දක්වා ඇති පරිදි සමාගමට තැන්පතු හිමියෙකුගෙන් ලිඛිත සන්නිවේදනයක් නොලැබුනේ නම් හෝ එම තැන්පතු හිමියා විසින් අඛණ්ඩ කාලයක් සඳහා සමාගමට නව මෙහෙයුම් උපදෙස් ලබා දී නොමැති නම්, එවැනි තැන්පතු "අක්‍රිය වකාලාන් ආයෝජන" ලෙස වර්ග කළ යුතුය. <table><tr><th>කාණ්ඩය</th><th>තැන්පතුව "අක්‍රිය" ලෙස වර්ගීකරණය කෙරෙන කාලසීමාව</th></tr><tr><td>මාස 01 සිට 13 දක්වා</td><td>තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (03).</td></tr><tr><td>මාස 18 සහ 24</td><td>තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (04).</td></tr></table>	කාණ්ඩය	තැන්පතුව "අක්‍රිය" ලෙස වර්ගීකරණය කෙරෙන කාලසීමාව	මාස 01 සිට 13 දක්වා	තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (03).	මාස 18 සහ 24	තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (04).
කාණ්ඩය	තැන්පතුව "අක්‍රිය" ලෙස වර්ගීකරණය කෙරෙන කාලසීමාව									
මාස 01 සිට 13 දක්වා	තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (03).									
මාස 18 සහ 24	තැන්පතුව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (04).									

			ලේඛනය සාක්ෂි ඉදිරිපත් කිරීම නාමිකයා (නම්කරනු ලබන්නා) තහවුරු කිරීම (අවශ්‍ය වන්නේ නම්,) <u>සංස්ථා සහ වෙනත් ආයතන</u> ගිවිසුම සමඟ වකාලාභ් අයදුම්පත සම්පූර්ණ කිරීම අවශ්‍ය නිසි පාරිභෝගික තොරතුරු සමඟ (CDD) ඉතිරිකිරීමේ අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය ලේඛන සමඟ ඉදිරිපත් කිරීම. ව්‍යාපාර ලියාපදිංචි කිරීම / සංස්ථාපන සහතිකය / ලියාපදිංචි පනතේ පිටපතක් / සමාගම් ව්‍යවස්ථා , මණ්ඩල සම්මුති, ප්‍රතිලාභ හිමිකාරීත්වය ප්‍රකාශ කිරීම, අධ්‍යක්ෂවරුන්ගේ දත්ත රැස් කිරීමේ පෝරමයන් / බලයලත් අත්සන්කරුවන්ගේ ලිපිය, බලයලත් අත්සන්කරුවන්ගේ හඳුනාගැනීමේ ලේඛනය, බලයලත් අත්සන්කරුවන්ගේ ලිපිය, ආකෘති පත්‍ර අංක 20 ලිපිනය තහවුරු කිරීම සඳහා	<table><tr><td>මාස 36</td><td>තැන්පත්ව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (06).</td></tr><tr><td>මාස 48 හා 60</td><td>තැන්පත්ව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (08).</td></tr></table> වෙනත් කොන්දේසි; මාසික හා කල්පිරීම් ආයෝජන සඳහා ගෙවිය යුතු අවම මූලික තැන්පත්ව 10,000,000/- විය යුතුය. වකාලාභ් ආයෝජනය කල්පිරීමට පෙර ඉවත් කර ගන්නේ නම්, ගෙවිය යුතු ලාභය එකඟ වූවාට වඩා අඩු අපේක්ෂිත ලාභ ප්‍රතිශතයක් ගණනය කෙරේ. කල්පිරීමට පෙර වකාලාභ් ආයෝජනයක් ඉල්ලා අස්කර ගැනීමට ඉල්ලීමක් කරන්නේ නම් සහ එවැනි ඉල්ලීමක් ලැබෙන තෙක් ලාභය පාරිභෝගිකයාට මාසිකව ගෙවා ඇත්නම්, මුල් ආයෝජන මුදලින් කල් නොපිරූ මුදල් ආපසු ගැනීමේ ගාස්තු අඩු කරනු ලැබේ.වකාලාභ් ආයෝජනය තැන්පත් කිරීමෙන් දින 30කට පෙර ඉවත් කර ගන්නේ නම් (ස්ථානගත කළ දිනය ඇතුළුව සහ ඇවර කළ දිනය හැර), කිසිදු ලාභයක් ගෙවනු නොලැබේ. සහතිකය අස්ථානගත වූ අවස්ථාවක දී, ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් මත සහ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම මත නව සහතිකයක් නිකුත් කරනු ලැබේ.	මාස 36	තැන්පත්ව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (06).	මාස 48 හා 60	තැන්පත්ව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (08).
මාස 36	තැන්පත්ව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (06).							
මාස 48 හා 60	තැන්පත්ව මුල් තැන්පත් කළ දින සිට වසර තුනක් (08).							

			ලේඛනය සාක්ෂි ඉදිරිපත් කිරීම (සමාගමේ නාමය යටතේ වූ පාරිභෝගික බිල්පත් හෝ බැංකු ප්‍රකාශ)	
--	--	--	---	--

*** පාරිභෝගික ප්‍රමිතිය සම්බන්ධ කටයුතු සඳහා කරුණාකර මම ලේඛනයෙහි අවසාන පිටුව වෙත යොමුවන්න.

පැමිණිලි කළමනාකරණය කිරීමේ ක්‍රියා පරිපාටිය:

පැමිණිල්ලක් ගොනු කිරීම උදෙසා පාරිභෝගිකයන් ට පහත ක්‍රමවේද අනුගමනය කළ හැක.

- කළමනාකරු හරහා / සෑම ශාඛාවක ම දෙවන නිලධාරියා හරහා.
- ඇමතුම් මධ්‍යස්ථානය හරහා +94 112 206 300
- ඊ - මේල් හරහා: customerservices@plc.lk
- ලිපි එවීම මගින්: ස්ථවර තැන්පත් හා ඉතිරි කිරීමේ දෙපාර්තමේන්තුව, 5 වන මහල, අංක.1161, මරදාන පාර, කොළඹ 00800.

මූල්‍ය සමාගම විසින් සැහීමකට පත් විය හැකි ආකාරයේ විසඳුමක් ලබා දී නොමැති අවස්ථාවක දී, පාරිභෝගිකයා හට ශ්‍රී ලංකාවේ **මූල්‍ය කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (මූල්‍ය කටයුතු ඔම්බුඩ්ස්මන්වරයා)** වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි වේ.

මූල්‍ය කටයුතු ඔම්බුඩ්ස්මන්වරයා
මූල්‍ය කටයුතු ඔම්බුඩ්ස්මන් කාර්යාලය
143^ඒ, වජිර පාර,
කොළඹ 05.

දුරකතන: +94 11 259 5624
ටෙලිෆැක්ස්: +94 11 259 5625
ඊ - මේල්: fosril@sltnet.lk
වෙබ් අඩවිය: www.financialombudsman.lk